

# ACCOUNTING RATIO ANALYSIS

## (Part - I)

*S. Madushanka  
B.Sc (Mgt) Accounting (Special) (U.G)  
University of Sri Jayewardenepura*

## මුලස ප්‍රකාශන විශේෂීෂණය හා අර්ථකාලීනය

මුළු ප්‍රකාශනවල මතුපිටින් දැක්වෙන තොරතුරු අධ්‍යාපනය කිරීමෙන් ව්‍යාපාරයේ සැබෑ තත්ත්වය වටහාගත නොහැකි ය. ගිණුමිකරණ අනුපාත හා වින කරමින් තොරතුරු වඩාත් අර්ථවත් ලෙස ඉදිරිපත් කළ හැකි වේ. මෙම ක්‍රියාවලිය මුළු ප්‍රකාශන විශේෂීෂණය හා අර්ථකාලීනය ලෙස සර්ව අදහස් වේ

### ගිණුමිකරණ අනුපාත විශේෂීෂණයේ අරමුණු

- 1) මුළු ප්‍රකාශනවල මතුපිටින් දැක්වෙන තත්ත්වයට වඩා එහි අන්තර්ගතය විශේෂීෂණයේ මකව හඳුනාගත හැකි වීම.
- 2) අනාගත මුළු තත්ත්වය, ලාභදායිත්වය, දුවශීලතාව යනාදිය ඇස්තමේන්තු කිරීමට හැකි වීම.
- 3) ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වයේ ඇගයීමක් කළ හැකි වීම.
- 4) ප්‍රවර්තන වර්ෂය හා පෙර වර්ෂය හෝ වෙනත් සමාන වර්ෂ සමග ව්‍යාපාර දත්ත සයෙක්දීමට හැකි වීම.
- 5) යෝගී තීරණ ගැනීමට මග පෙන්වීම.

## නීත්‍ය ගැනීමේ ප්‍රචණ්ඩතාව අනුව ගිණුමිකරණ

### අනුපාත වර්ග

- ❖ දුවලිලතා අනුපාත
- ❖ තේලන අනුපාත
- ❖ ලාභදායීත්ව අනුපාත
- ❖ ක්‍රියාකාරී අනුපාත
- ❖ ආයෝජන අනුපාත

## දුවකීලනා අනුපාත

කෙටිකාලීන නුඩුන්වත් බව ඇගයීමට දුවකීලනා අනුපාත වැදුගත් වේ.

පෙර වර්ෂයේ තොරතුරු සමග හෝ සමාන වෙනත් ව්‍යාපාරයක තොරතුරු සමග සැසදීමෙන් කෙටි කාලීන මූල්‍ය ව්‍යුහය මත තීරණ ගැනීමට දුවකීලනා අනුපාත උදිවි කරගත හැකි ය.

## ප්‍රංගම අනුපාතය

ප්‍රංගම අනුපාතය කෙටිකාලීන දුවකීලනාව මැනීමට භාවිතා කරයි.

මේ තුළින් ප්‍රංගම වගකීම් ගෙවා දැමීමට පැති ගොනීය පෙන්වයි. මෙම අනුපාතය  $2 : 1$  ක් ලෙස පැවතීම (ප්‍රංගම වත්කම් : ප්‍රංගම වගකීම්) යෝගේ වේ.

ප්‍රංගම වත්කම්

ප්‍රංගම අනුපාතය = \_\_\_\_\_  
ප්‍රංගම වගකීම්

## ක්‍රේජනික අනුපාතය

ප්‍රංගම වත්කම් වල අධිංගු තොගය සහ ඉදිරියට කළ ගෙවීම් අඩු කළ පසු ප්‍රංගම වත්කම් හා ප්‍රංගම වගකීම් සඡසදීමෙන් ක්‍රේජනික අනුපාතය ගණානය කරයි.

මෙය  $1 : 1$  ක් ලෙස පැවතීම යෝගෘ ලෙස සැලකේ.

$$\text{ක්‍රේජනික අනුපාතය} = \frac{\text{ද්‍රව්‍යීල වත්කම}}{\text{ප්‍රංගම වගකීම}}$$

## තේලන අනුපාත

ආයතනයක දිගකාලීන මූලස ස්ථාවරත්වය මැනීම සඳහා  
හාවිත කරන අනුපාත තේලන අනුපාතයි.

## තාය අනුපාතය

මුළු ප්‍රාග්ධනයෙන් තාය ප්‍රාග්ධනය කවර ප්‍රතිශේෂකක් ගෙනි  
ද යන්න මැනීම සඳහා තාය අනුපාතය යොදා ගෙනි. ස්ථීර  
පොලී සහිත දිගකාලීන තාය පමණක් තාය ප්‍රාග්ධනය සේ  
සැලකේ.

$$\text{තාය අනුපාතය} = \frac{\text{තාය ප්‍රාග්ධනය}}{\text{මුළු ප්‍රාග්ධනය}}$$

$$\text{තාය ප්‍රාග්ධනය} = \text{දිග කාලීන තාය}$$

$$\text{මුළු} = \text{සා. කො. ප්‍රාග්ධනය} + \text{සංචිත} + \text{දිගුකාලීන ණය}$$

$$\text{හිමිකම්} = \text{සා. කො. ප්‍රාග්ධනය} + \text{සංචිත}$$

## පොලී ආවරණ අනුපාතය

නිය සඳහා වූ පොලිය ආවරණය කර ගැනීමට ප්‍රමාණාවන් ලාභයක් ආයතනය විසින් උපයා ඇත් ද යන්න මෙම අනුපාතයෙන් සැලකා බලයි. පොලී ආවරණ අනුපාතය ඉහළ අගයක් ගනී නම් නිය සපයා ඇති අයගේ නියවල සුරක්ෂිතතාවක් ඇති බව පෙනේ.

$$\frac{\text{පොලී ආවරණ}}{\text{අනුපාතය}} = \frac{\text{බදු පෙර ලාභය} + \text{පොලිය}}{\text{පොලිය}}$$

## ණය හිමිකම් අනුපාතය / නාය ස්කන්ධ අනුපාතය

ණය ප්‍රශ්නය හා හිමිකම් ප්‍රශ්නය අතර සම්බන්ධය අනුපූර්කයක් ලෙස ඉදිරිපත් කරයි.

හිමිකම් ප්‍රශ්නයට වඩා නාය ප්‍රශ්නය වැඩි නම් අධිතේශලනයක් ලෙස ද හිමිකමට වඩා නාය අවශ්‍ය නම් අවතේශලනයක් ලෙස ද හැඳින්වේ.

**ණය ප්‍රශ්නය : හිමිකම් ප්‍රශ්නය**

ණය හිමිකම්  
අනුපාතය

=

ණය ප්‍රශ්නය  
\_\_\_\_\_  
හිමිකම් ප්‍රශ්නය

## ආහාරය - 01

- 1) තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ අනුපාත වැදගත් වන බව පැහැදිලි කරන්න.
- 2) අවශ්‍යතාව අනුව ගිණුම්කරණ අනුපාත වර්ග කර දක්වන්න
- 3) ගිණුම්කරණ අනුපාත මගින් සැසදීමට ලක් කරන ක්ෂේත්‍ර ලියා දක්වන්න.

## අනිසායය - 02

- 1) දුවකීලතා අනුපාත පිළියල කිරීමේ වැදගත්කම දක්වන්න.
- 2) 2022/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හංසනී ව්‍යාපාරය හා තරශකාරී වෙනත් ව්‍යාපාරයක් වන අනිංසා ව්‍යාපාරයේ 2022/03/31 දිනට පහත තොරතුරු සැපයේ.

	හංසනී (රු.000)	අනිංසා (රු.000)
ඉතිරි බඩු තොගය	6 000	7 000
වෙළඳ ලැබිය යුතු දැර	4 000	6 000
ඉදිරියට කළ ගෙවීම්	2 000	3 000
වෙළඳ ගෙවිය යුතු දැර	8 000	9 600
උපවිත වියදුම්	4 000	2 400
මුදල් හා මුදල් සමාන දැර	6 000	8 000

ලීක් ලීක් ව්‍යපාරවල පහත සඳහන් අනුපාත ගණනය කරන්න.

- i. ජ්‍යෙගම අනුපාතය
- ii. ක්ෂේත්‍රික අනුපාතය

3) දුටුගිලතාව අතින් වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරය කුමක් ද? යන්න හේතු දැක්වම්න් පැහැදිලි කරන්න.

## ආන්තර්ජාලය - 03

- 1) තේලන අනුපාත පිළියෙල කිරීමේ අරමුණ පැහැදිලි කරන්න.
- 2) රුක්කී වසාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ධෘතයන් පහත දැක්වේ.

	2022/03/31 (රු.000)	2022/03/31 (රු.000)
එකක් රු. 25/- ප්‍රකාශන සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	20 000	24 000
පොදු සංචිතය	4 000	6 000
දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාග්‍රහණ සංචිතය	5 000	9 000
රඳවාගත් ඉපයුම්	11 000	6 000
12% බැංකු ණය	20 000	20 000
10% උකස් නාය (වසර 04ක)	5 000	2 000
ප්‍රංගම වගකීම්	12 000	15 000

- බදු පෙර ශ්‍රද්ධි ලාභය එක් එක් වර්ෂයේ නිමිකමෙන් 10% කි.
- 1) එක් එක් වර්ෂ සඳහා පහත සඳහන් අනුපාත ගණනය කරන්න.
    - i. ණය නිමිකම් අනුපාතය
    - ii. ණය අනුපාතය
    - iii. පොලී ආවරණ අනුපාතය
  - 2) වසාපාරයේ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ව ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.

## ආහාරය - 04

ආයතනයක මුළු තත්ත්ව ප්‍රකාශනයේ උද්ධාතයන් පහත දැක්වේ.

2022. 03. 31

(රු.000)

2021. 03. 31

(රු.000)

450	භාණ්ඩ තොගය	500
300	වෙළඳ ලැබිය යුතු දැස්	200
150	මුදල් හා මුදල් සමාන දැස්	300
250	වෙළඳ ගෙවිය යුතු දැස්	350
50	ලපචිත වියදම්	50

මෙම තොරතුරු අසුලුවේ පහත සඳහන් පූර්ණ වලට  
පිළිතුරු සපයන්න.

- 1) එක් එක් වර්ෂවල ජ්‍යෙෂ්ඨ වන්කම්, හා ජ්‍යෙෂ්ඨ වගකීම්  
වෙන වෙන ම ගණනය කරන්න.
- 2) එක් වර්ෂයක ජ්‍යෙෂ්ඨ වන්කම් හා ජ්‍යෙෂ්ඨ වගකීම්  
සංසන්දනය කර ජ්‍යෙෂ්ඨ අනුපාතය ලබා ගන්න.
- 3) ජ්‍යෙෂ්ඨ වන්කම්වලින් හාන්ඩ තොගය ඉවත් කොට  
ලැබෙන වන්කම් හා ජ්‍යෙෂ්ඨ වගකීම් අතර අනුපාතය  
ක්ෂණික අනුපාතය ලෙස පෙන්වා දෙන්න.

## අන්තර්යාය - 05

ව්‍යාපාරයක මුළු තත්ත්ව ප්‍රකාශනයේ උදෑසෙන් පහත දැක්වේ.

2021. 03. 31 (රු.000)		2022. 03. 31 (රු.000)
8 000	රු. 20/- කොටස් ප්‍රාග්ධනය	12 000
2 000	සංචිත	3 000
5 000	12% බැංකු නාය	4 000
6 000	ප්‍රංගම වගකීම	9 000

- බදු පෙර ගුද්ධ ලාභය එක් එක් වර්ෂවල හිමිකමෙන් 10% කි.

ඉහත තොරතුරු ආයුරෙන් පහත සඳහන් පිළිතුරු ලබා ගන්න.

- 1) එක් එක් වර්ෂවල හිමිකම් ප්‍රාග්ධනය වෙන වෙනම ගණනය කරන්න.
- 2) එක් එක් වර්ෂවල මූල් ප්‍රාග්ධනය වෙන වෙනම ගණනය කරන්න.
- 3) එක් එක් වර්ෂවල මූල් ප්‍රාග්ධනයෙන්, නාය ප්‍රාග්ධනය කොපමතා ප්‍රතිශතයක් ගන්නේ ද? යන්න දක්වන්න.
- 4) එක් එක් වර්ෂවල නාය ප්‍රාග්ධනය, හිමිකම් ප්‍රාග්ධනයේ අනුපූර්කයක් ලෙසට ඉදිරිපත් කරන්න.  
(නාය ප්‍රාග්ධනය : හිමිකම් ප්‍රාග්ධනය)
- 5) එක් එක් වර්ෂවල බදු පෙර ලාභය වෙන වෙනම ගණනය කරන්න.

- 6) එක් එක් වර්ෂවල පොලී වියදම ගණනය කරන්න.
- 7) බදු පෙර ලාභයට පොලී වියදම එකතු කළ විට ලැබෙන වට්නාකම වෙන වෙන ම ගණනය කරන්න.
- 8) බදු පෙර ලාභයට පොලී වියදම එකතු කළ විට ලැබෙන අගය පොලී වියදමෙන් බෙදු විට ලැබෙන අගය වාර සංඛ්‍යාවක් ලෙස වෙන වෙන ම ඉදිරිපත් කරන්න.

2021  
2022  
2023

## සියල් පෙළ

ගිණුමිකරණය  
ආර්ථික විද්‍යාව  
ව්‍යාපාර අධ්‍යාපනය

2021  
2022

## සාමාන්‍ය පෙළ

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යාපනය

තනි හෝ කණ්ඩායමේ පන්ති  
(English & Sinhala Medium)

**0763655550**

S. Madushanka  
B.Sc (Mgt) Accounting (Special) (U.G)  
University of Sri Jayewardenepura